



**විගණකාධිපති දෙපාර්තමේන්තුව**  
**கணக்காய்வாளர் தலைமை அபிபதி திணைக்களம்**  
**AUDITOR GENERAL'S DEPARTMENT**



මගේ අංකය  
எனது இல.  
My No.

} NC/AP/E/RUSL/01/13/10

ඔබේ අංකය  
உமது இல.  
Your No.

}

දිනය  
திகதி  
Date

} 2015 ජනවාරි 23 දින

උපකුලපති,  
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 108 (1) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති වාර්තාව

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ 2013 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2013 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්වවිද්‍යාල පනතේ 108(1) උපවගන්තිය ප්‍රකාර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. විශ්වවිද්‍යාල පනතේ 108(2) උපවගන්තිය ප්‍රකාර විස්තරාත්මක වාර්තාවක් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වෙත 2014 ඔක්තෝබර් 10 දින නිකුත් කරන ලදී.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.



මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරීවන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම්, විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්වවිද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) සහ (4) උපවගන්ති වලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්ත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2013 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා රජයට විශ්වවිද්‍යාලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට පටහැනි වීම

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත අංක 01 අනුව ආදායමින් වියදම් හිලවී නොකළ යුතු වූවද රාජ්‍ය බැංකුවකින් ලබාගෙන තිබූ ණය මුදලකට අදාලව සමාලෝචිත වර්ෂයේ ගෙවූ පොළී රු.491,738 ක් ආයෝජන ආදායමට එරෙහිව කපා හැර තිබුණි.





2.2.2 ගිණුම්කරණ අඩුපාඩු  
 -----

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) විශ්වවිද්‍යාලය සතු අක්කර 220 කට අධික ඉඩම්වල වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාකරන ස්වයං උත්පාදන ව්‍යාපෘති වෙත ලැබෙන මුදල් ආයෝජනය කිරීමෙන් ලද රු.4,518,078 ක් විශ්වවිද්‍යාලයේ ආයෝජන ආදායම් ලෙස හඳුනාගැනීම වෙනුවට එම ව්‍යාපෘති ගිණුම්වලට බැරකර තිබුණි.
- (ඇ) පර්යේෂණ වියදම් වෙනුවෙන් අයවැය මගින් වෙන්කරන සම්පූර්ණ මුදල වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කිරීමේ ප්‍රතිපත්තිය විශ්වවිද්‍යාලය විසින් අනුගමනය කර තිබුණි. මේ අනුව සමාලෝචිත වර්ෂයේ සත්‍ය පර්යේෂණ වියදම රු.4,183,432 ක් වුවත් වෙන්කළ සම්පූර්ණ මුදල වූ රු.7,000,000 ක් වියදමක් ලෙස දක්වා තිබුණි. වර්ෂයක් පාසා මෙයින් වැයකර ඉතිරිවන මුදල පර්යේෂණ ප්‍රදාන අරමුදල් ගිණුමේ ශේෂය ලෙස ඉදිරියට ගෙනවිත් තිබූ අතර සමාලෝචිත වර්ෂයේ අවසානයට එම ශේෂය රු.11,467,078 ක් විය.
- (ඈ) විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවලට අදාළව වැඩපුර්ව අත්තිකාරම් ලබා දී පසුව ගෙවීම් කරන ලද බිල්පත්වලින් අත්තිකාරම් නිරවුල් කර තිබුණද එය ජනලේ සටහන් මගින් ගිණුම්වලට ගැලපීම් කර නොතිබීම හේතුවෙන් වැඩපුර්ව අත්තිකාරම් ගිණුම රු.2,065,676 ක් වැඩියෙන් හා කෙරීගෙන යන වැඩ ගිණුම එම ප්‍රමාණයෙන් අඩුවෙන්ද දක්වා තිබුණි.
- (ඉ) වත්කමක් පාවිච්චියට සුදුසු තත්ත්වයකට පත්කළ අවස්ථාවේ සිට එහි ප්‍රයෝජනවත් ජීවිත කාලය පුරා ක්‍රමානුකූලව ක්ෂය කළයුතු නමුත්, රු.47,132,633 ක පිරිවැයකින් ඉදිකරන ලද ජල ව්‍යාපෘතිය සඳහා ඉකුත් වර්ෂ 02 වෙනුවෙන් රු.4,713,263 ක් ක්ෂය ප්‍රතිපාදන සිදු කර නොතිබුණි.

2.2.3 නොසැසඳූ පාලන ගිණුම්  
 -----

- (අ) මහාචාර්යවරයෙකුගේ නමින් ඇති පරිත්‍යාග අරමුදල් (Endowment Fund) ගිණුමේ ශේෂය මූල්‍ය ප්‍රකාශනවල උපලේඛනයේ රු.52,625 ක් ලෙස සටහන් කර තිබුණු නමුත් එය ලෙපර් ගිණුමේ රු.102,625 ලෙස දක්වා තිබීමෙන් රු. 50,000 ක වෙනසක් නිරීක්ෂණය විය.



(ආ) පෞද්ගලික ලිපිගොනු අනුව විශ්වවිද්‍යාලයේ ගිවිසුම් කඩකරන ලද ආචාර්යවරුන් දෙදෙනෙකුගෙන් 2013 දෙසැම්බර් 31 දිනට අය විය යුතු මුදල රු.1,354,676 ක් වුවද, එය මූල්‍ය ප්‍රකාශනවල රු. 1,538,421 ක් ලෙස දක්වා තිබුණි.

2.2.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) කෘෂිකර්ම පීඨයට අයත් රු. 82,270 ක් ලෙස මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණු පශු සම්පත්වල වටිනාකම හා භෞතික පැවැත්ම සනාථ කිරීමට අවශ්‍ය ලේඛන විගණනයට ඉදිරිපත් නොවීය.

(ආ) සමාලෝචිත වර්ෂයේ සහ පෙර වර්ෂයේ අධ්‍යයන කාර්යය මණ්ඩල සඳහා ගෙවූ රු.26,944,235 ක් වූ පර්යේෂණ දීමනාවලට සම්බන්ධ විගණන විමසුමකට පිළිතුරු ලබාදී නොතිබුණු අතර ගෙවීම්වල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි විය.

2.3 ලැබිය යුතු ගිණුම්

-----

වර්ෂ 01 සිට වර්ෂ 06 දක්වා කාලයක සිට නොපියවා ඇති එකතු වටිනාකම රු.75,000 ක් වූ පර්යේෂණ අත්තිකාරම් ශේෂ 02 ක් සමාලෝචිත වර්ෂය අවසානය වන විටත් අයවී නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

-----

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව

අනුකූල නොවීම

(අ) 1978 දෙසැම්බර් 19 දිනැති අංක 842 දරන භාණ්ඩාගාර වක්‍රලේඛය

විශ්වවිද්‍යාලයේ පරිගණක ගත කරනලද ස්ථාවර වත්කම් ලේඛනය 2010 දෙසැම්බර් 31 දින දක්වා පමණක් යාවත්කාලීන කර තිබීම හේතුවෙන් 2011 ජනවාරි 01 දින සිට 2013 දෙසැම්බර් 31 දින දක්වා ගිණුම් වලට ඇතුළත් කර තිබූ රු.1,804,302,726 ක් වටිනා ස්ථාවර වත්කම් විෂයයන් 15 ක් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.



- (ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  
 මුදල් රෙගුලාසි  
 (i) මුදල් රෙගුලාසි 772(1)

2013 වර්ෂයේ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මගින් හඳුනාගන්නා ලද විෂයයන් 76 කට අයත් භාණ්ඩ අයිතම 1230 ක් සුදුස්සක් කොට බැහැර කිරීමට කටයුතු කර නොතිබුණි.

- (ii) මුදල් රෙගුලාසි 1645 (ආ) සහ 1646

සමාලෝචිත වර්ෂයට අදාළ වාහන ධාවන සටහන් හා වාහන ලොග් සටහන් පොත් විගණනයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ආදායම් ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණු ඉන්ධන වියදමෙන් රු.7,478,277ක් හා වාහන නඩත්තු වියදම රු. 4,436,025 ක් සතුටුදායක ලෙස තහවුරු කර ගැනීමට නොහැකි විය.

2.5 මතභේදයට තුඩුදෙන ගණුදෙනු

පහත සඳහන් නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) උපකුලපති නිල නිවස වටා තාප්පයක් ඉදිකිරීම සඳහා පිළියෙල කළ විශ්වවිද්‍යාලයේ ඇස්තමේන්තු වටිනාකම රු.8,006,455 ක්ද එම ව්‍යාපෘතිය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ලැබී තිබූ සුදුසුකම්ලත් අවම මිල ගණන් රු.8,013,185 ක් වුවද ඇස්තමේන්තු මිල හා අවම මිල ගණන් නොසලකා රු.9,630,623 ක් මිල ගණන් ඉදිරිපත්කළ වෙනත් කොන්ත්‍රාත්කරුවකුට ඉදිකිරීම් ව්‍යාපෘතිය පිරිනැමීම හේතුවෙන් විශ්වවිද්‍යාල අරමුදලට රු.1,617,438 ක අලාභයක් සිදු වී තිබුණි.
- (ආ) විශ්වවිද්‍යාලය සතුව ඉංජිනේරුවරු දෙදෙනෙකු ඇතුළුව ඉංජිනේරු කාර්ය මණ්ඩලයකින් සමන්විත ඉංජිනේරු අංශයක් තිබියදී උපකුලපති නිල නිවස වටා තාප්පයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේ උපදේශන සේවා ලබාගැනීමට ඇස්තමේන්තු අගයෙන් සියයට 5.5 ක් උපදේශන ගාස්තු ගෙවීමට එකඟ වී තාප්පය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේ උපදේශක සේවා ලබාගැනීම සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට එම කටයුතු පවරා තිබුණි.
- (ඇ) උපකුලපති නිල නිවස වටා තාප්පයක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට අදාළ කොන්ත්‍රාත් ලියකියවිලිවල ඇතුළත් සම්මත ලංසු ආකෘතිපත්‍රවල දක්වා ඇති පරිදි වැඩ නිමකිරීමට ප්‍රමාද වන දිනක් සඳහා කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 0.05 ක් සහ උපරිමය සියයට 10 ක් වන පරිදි ප්‍රමාද ගාස්තු අයකළ යුතු වුවද ගිවිසුම් ගත වැඩ නිමකළයුතු දින සිට 2014 ඔක්තෝබර් 21 දින වන විට ප්‍රමාදය දින 200 ක් ඉක්මවා ඇති බැවින් කොන්ත්‍රාත් වටිනාකමින් සියයට 10 ක් එනම් රු.963,062 ක් ප්‍රමාද ගාස්තු අයකර ගැනීමට කටයුතු කර නොතිබූ අතර කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමටද කටයුතු කර නොතිබුණි.

